



- I කොටස 01 ප්‍රශ්නය ද, II කොටස 02, 03 ප්‍රශ්න ද, ආතුරු ව ප්‍රශ්න පහතට පිළිතුරු සපයන්න.  
● 01 ප්‍රශ්නයේ ඇති සියලු ම අනුකාරණවලට මෙම ප්‍රශ්න පත්‍රය ම පිළිතුරු සපයන්න.

## I - කොටස

01. එක් උක් ප්‍රශ්නයට වඩාත් ම ගැලපෙන පිළිතුරු තොරාගෙන එයට හිමි අංකය වර්හන තුළ උයන්න.
- 1.1 වර්ගාන්තාක්ෂර සේ සැලකෙන්නේ කවරක් දී?  
(1) ය, යෝ, යි, ද, න (2) ග, ප, ස, ණ, ග (3) ච, යු, ම, න, ට  
(4) ය, ර, ල, ව (5) ක, ව, ට ත, ප (.....)
- 1.2 තිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද පේෂීය තොරත්න.  
(1) ආමන්තුනය, සම්භාවනීය, දෙවිණිලි, උපස්ථායක  
(2) දූෂ්චිර, පාර්ශවය, තෙනයිජ්‍යමත්, එලිය  
(3) මහාජය, අනාවරණය, නිශ්චිර, දුර  
(4) තියුණු, උපුත්‍ය, ප්‍රජාත්‍යාමාත්‍ය, තියුවන  
(5) ප්‍රදානය, ඡ්‍යුක්සිය, සාධික, ප්‍රස්ථික (.....)
- 1.3 අකාරාදී පිළිවෙළ අනුව තිවැරදි ව දියා ඇති පද පේෂීය තොරත්න.  
(1) කුලේෂී අස්න, සසදාවන, ලෝවැඩි සගරාව, පැරකුම්බා සිරින  
(2) තිසර සන්දේශය, දහමිගැට මාලාව, තිකාය එංගුහය, මුත්සරණ  
(3) සගරාණ, සියලුස්ලනර, සැලුවිනි සන්දේශය, සුභාමිතාය  
(4) ගුෂ්කිල කාවන, කවියිල්ලින, දහම් පරණ, කාචාද්දේශය  
(5) අභාවිතර, අනාගතවිංගය, එත්සදාස් ලකුණ, උප්මත්‍ය ජාතකය (.....)
- 1.4 පාඨ සඳහන් වරණ අනුරේද තිවැරදි ප්‍රකාශය ගෝරත්න.  
(1) යංගය ය ගැඩිය තියෙයින් තිරිමට ද යෙදේ  
(2) යංගය සමඟ පිළි ගැලුපිලක් සිදු නොවේ.  
(3) යංගය හා ගේ ගේ යෙදු පදයක මුළුන් ම ගැඩි වන්නේ යංගයයි.  
(4) යංගය සංශෝධනයක් නොව පිළ්ලමකි.  
(5) යංගය හළේ අනුරුත පසුව යෙදේ. (.....)
- 1.5 පාඨය, රකාරාංගය, ගෙනුකින්න හා උර්ථය සහිත විවන අනුපිළිවෙළින් යෙදී ඇති පේෂීය තොරත්න.  
(1) පරිපූජ්, ගොරවය, සාහිත්‍යය, ආමන්තුනය  
(2) ලොකින, පාලන, අභාසන්තරින, ප්‍රවිෂ්‍ය  
(3) අකාරත්ත, දිරින, මුලුපූ, කොමුදු  
(4) අධ්‍යක්ෂ, ආග්‍රාමය, කොගලු, මාත්‍රිල  
(5) ප්‍රාවිත, කළකාණ, මොරය, අරීන් (.....)
- 1.6 එකිනෙකට අනුරුප වන සේ විවන පුළුල යෙදී ඇති වරණය තොරත්න.  
(1) විභාග තිරිදේශය, අහස් ගරහය, උංග සේදය, එවි පිළියටි  
(2) තිෂ තිෂ, පුරාණ සාචි, පකි රුවන, උගන්විජ ත්‍රියාවලිය  
(3) පුරුය භාපය, උද්ධික පාය, අතින ආවර්තනා, රක්ෂණ සංස්ථාව  
(4) පියෙමර, ත්‍රිවන කොරුතුරු, විස්තිය කටයුතු, කළුගුණ ඇගයීම  
(5) වරිත ඕදක්, ලෙන් දෙර, ගෙවියන්තිපාය, දියුතුන් මාධ්‍ය (.....)
- 1.7 තාක්ෂණ විවන පමණක් අන්තර්ගත වරණය තුමක් ද?  
(1) නිංතින්, උත්පල, බුඩුණු, යය (2) තිරන්තර, වැලි, තිවන, දක්ෂිණ  
(3) උවිදුරු, නැත්දන, සම්ප්‍රදාන, සඳහන් (4) ගැනුක්ෂර, ආහරණ, මණ්ඩල, විෂය  
(5) මෛවිම, ප්‍රාථමික, වියරණ, වර්ග (.....)

- 1.8 මූලින් දක්වෙන පදයට විරුද්ධාර්ථක් කොඳක පදයක් ඇතුළත් පද පේෂීය තෝරන්න.
- (1) අවිශ්චත - ප්‍රකට, ප්‍රවත්තර, පැසිදු, ප්‍රසිද්ධ
  - (2) අසමර්ථ - මුහුරි, ප්‍රගල්භ, දක්ෂ, සමරප
  - (3) මූල්‍ය - පෘෂ්ඩිත, දක්ෂ, විඛින්සු, අවිද්‍යාත්
  - (4) බජනාහිර - ප්‍රාවිනා, තැගෙනාහිර, පෙරදිග, ඉදුරු
  - (5) තුළත - ඉහත, ප්‍රුත්ව, ප්‍රරානාන, මූල (.....)
- 1.9 මූලින් දී ඇති පදයට සමානාර්ථ පදයක් ඇතුළත් කොට්ඨ වරණය තෝරන්න.
- (1) සින්න - සිකි, ව්‍යැනි, අඟති, දල
  - (2) නිලෝගුරු - ලොවිදු, දියනා, මොකැදුරු, දසබල
  - (3) නිසුපුරු - පිතිපා, තුෂරකර, උලිදු, ද්‍රවුපුරු
  - (4) කිරණ - කුළුම්, කැන්, කර, රැස්මි
  - (5) කෙපුල් - වදන්, සරසටි, බැඳී, විවන (.....)
- 1.10 විහැක්කී, දකාරාර්ථ, විශේෂණ, අවිභ යන සම්සවලට අයත් පද මිශ්ලෙවලින් දක්වා ඇති පද පේෂීය තෝරන්න.
- (1) කුරුලුසර, පොත්පත්, ප්‍රසිරිත්, ත්‍රිලක්ෂණ
  - (2) සොරඩිය, දුක සැප, රණමල්, අපමණ
  - (3) අතුකල්, කිරිබත්, ඇත්අස්ථිය, දස පතන
  - (4) පිරසද, සඳවත, මිසිදුම්, කුක්ලි
  - (5) තාවදාර, ගස්වැල්, ම්‍රා පොත්, අනුබල (.....)
- 1.11 කංදන්හි පදයක් අත්තරගත කොට්ඨ වරණය තෝරන්න.
- (1) බිජනා, ගයන, කුරුකෙනා, සොයන
  - (2) පැපුණු, පිරුණු, කැපුණු, කැපුණු
  - (3) පැ, කැඩු, ඡැඩු, ඉරු
  - (4) රැවිලි, කැවිලි, ඇතිලි, මැකිලි
  - (5) පතල, ම්‍රාල, අනුල, විපුල (.....)
- 1.12 පහත සඳහන් වැකිවල දැක්වා අකුරෙන් මුළු පද අයන් ක්‍රියා වර්ගය පිශ්ලෙවලින් දක්වා ඇති වරණය තෝරන්න.
- \* මල් පැඩී තී මක් ව බලමැ කද දෙති.
  - \* හිරු ගොඩම්මල් විකාශන කරවයි.
  - \* දුරුව වැඩිහිටියන්ට කන් දොවී.
  - \* ක්‍රිඩියා පත්දුව උඩ දම දමා අල්ලයි.
- (1) පුරව ක්‍රියා, ප්‍රයෝග්‍ය ක්‍රියා, විධි ක්‍රියා, සිං ක්‍රියා
  - (2) මිශ්‍ර ක්‍රියා, විධි ක්‍රියා, පුරව ක්‍රියා, ප්‍රයෝග්‍ය ක්‍රියා
  - (3) පුරව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, ප්‍රයෝග්‍ය ක්‍රියා, විධි ක්‍රියා
  - (4) පුරව ක්‍රියා, ප්‍රයෝග්‍ය ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, විධි ක්‍රියා
  - (5) විධි ක්‍රියා, ප්‍රයෝග්‍ය ක්‍රියා, පුරව ක්‍රියා, සිං ක්‍රියා (.....)
- 1.13 අනුකූල පද දෙකක් හා උක්න පද දෙකක් ඇති පේෂීය තෝරන්න.
- (1) පුද්නන්, අයක්, ප්‍රේක්ෂකයින්, ඇනැලීඩු
  - (2) අතවැකියක්, මගින්, කුමාරයෙකු, තිදුරියක
  - (3) වටන්නො, තටන්නො, අපි, විද්‍යාඥයින්
  - (4) හිවිත්, ආගන්තුකයෙක්, කතුන්, සත්සුරුමයින්
  - (5) දුරියක, සොදුරියන්, ඩිසට්බ්, කුමාරියක (.....)
- 1.14 උපසරුගයක් යෙදී තැකි පදයක් සහිත පද පේෂීය අයන් වරණය තෝරන්න.
- (1) අබෑමන්, ඉමිහිරි, පුසුමාර, ප්‍රත්‍යක්ෂ
  - (2) පුපුන්, පුයුපු, යදොස්, සතොස්
  - (3) අනුමාන, පරදේශ, අරුරුග, අමර
  - (4) විමල, විදේශ, අපමාන, අකම්පික
  - (5) හිරුන්තර, විශේෂ, පුමට, තියුවල (.....)

- 1.15 "නොමැල පුවිල විජිලදහ සොද යදුත් හර  
සිම වත වියන වදී අගන්ත කෙරෙහි දර"  
යන්නෙහි විවන යේ ඇති පිළිවෙළ අනුව තඳ තුළ අකුණත් ඇති පද අයන් වන්නේ කුමන ව්‍යාකරණ  
අංගවලට දී
- (1) නාමුලුල, කෘද්ධන්ත හා සමාස පදවලට ය.
  - (2) සමාස, නාමුලුල හා කෘද්ධන්ත පදවලට ය.
  - (3) කෘද්ධන්ත, සමාස, නාමුලුල පදවලට ය.
  - (4) සමාස, කෘද්ධන්ත, නාමුලුල පදවලට ය.
  - (5) නාමුලුල, සමාස, කෘද්ධන්ත පදවලට ය.
- (.....)
- 1.16 ව්‍යාකරණානුකූලව නොගැලපෙන පදයක් ඇති වරණය කුමත් දී?
- (1) වප්පිහිය, පුනරුත්, ගෙන්තම්, දැනිස
  - (2) විනා, මිස, මුත්, හැර
  - (3) සමානතා, වරල, තිහැවියා, සෞඛ්‍යය
  - (4) මිල්ල, අහස් ගත, පියියුවා, ගෙලදීව
  - (5) පිවිසියේ, නැවුයේ, මැරුයේ, කිපියේ
- (.....)
- 1.17 සමාස පදයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.
- (1) අවසිල්, පිවිවේදය, සැසා, පස්පවි
  - (2) පොල්කිරි, කැලුගෙයි, වැසි සුළුග, පන් පැදුර
  - (3) නොවියන්, අමෙක්ත, ඉමිකිරි, සුලක්ෂණ
  - (4) කිරිපැණි, මාපිය, අවුරුදු, පෙව්පන්
  - (5) තිහෙක්, සියපන්, දසබල, සිවිචන්
- (.....)
- 1.18 එක ම වර්ගයට අයක් සන්ධි රඟ අන්තර්ගත වරණය තෝරන්න.
- (1) කම්මල, වන්තල, ගෙතතම්, අත්තම්
  - (2) රුක්කන්තන, පියුරුල, සියත, බත්තුල
  - (3) සිවිරය, අදුමු, ලියුල, පුදුනා
  - (4) ගාවනුර, නොතැන්, කිහිනිය, කම්මල
  - (5) වාශ්‍යකාරාමය, සහෝදර, පිනැකි, දැල
- (.....)
- 1.19 ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න.
- (1) මතුන් විසින් ලකුණු ලබයි.
  - (2) මත අමතන මා සුළුව්වනා ය.
  - (3) අපි හ්‍යුඩිකයින්ට ජයවෙළුවා'යි පැතැවෙමු.
  - (4) සුපුන් සඳ දුටු දැරියෙළ සින සභුතු ව්‍යාපාර ය.
  - (5) බිසයේ බොහෝ මිතුරේ ඇඹා.
- (.....)
- 1.20 වඩාත් ම නිවැරදි පද බෙදීම සහිත වාක්‍ය තෝරන්න.
- (1) ආවාරය වරයා පන්තියේ සිසුන් දිර මත් කිරීම සඳහා නැඹ වත්ව හියා කළේ ය.
  - (2) මනස පුහුදු කිරීමට තරම් වූ සොයුරු පරිසරයක් අද අපි දුටුවෙමු.
  - (3) මගේ වග කීම නිසිලෙස ඉටු කරමි.
  - (4) පිහා ව අනු ව පුතාගේ ගතිලක්ෂණ පිහිටනබව බොහෝදනා විශ්වාස කරනි.
  - (5) ශ්‍රීලංකාවේ පැරණි තම ගොඩ නැගිලි තැරැකීමට සංවාරකයේ නිර තුරුවම එති.
- (.....)

\*\*\*\*\*

## II - හොටික

02. (අ) පහත සඳහන් තේදය කියවා ඇසා ඇති ප්‍රශ්නවලට පිළිබඳ සපයන්න.

සැබැන් ම පරිවර්තනයක් යනු ස්වතන්තු නිරමාණයක් කරනවාට වඩා ඉතාමින් බැඳෙරුම් වූ කරතව්යක් බව එක හෙළු ම පිළිගන යුතු ය. පරිවර්තන කරතව්යක් නොයෙදී මතපිට අර්ථය ගෙන කරන පරිවර්තනය යනු "එක් හාජාවකින් තවත් හාජාවකට පෙරලිම" පමණකැයි හැරින ඇය හැර පරිවර්තන කාර්යයේ නියුතු මිනැම අයයක් මෙම ප්‍රකාශය සමඟ එකඟ වෙති. ස්වතන්තු නිරමාණයක දී නිරමාණකරුවාට අවැසි වවතය. අදාළ අවස්ථාව කමන්ට හැඟෙන පරිදි හාවිත කිරීමේ, විශුහ කිරීමේ හැකියාව ඇතු. එහෙත් පරිවර්තනයට එවත් තිදහසක් කොහොත් ම නොලැබේ. උදාහරණයකින් කියන්නේ නම් ස්වතන්තු නිරමාණය ගැමි තැනිතලා ප්‍රදේශයක් මැදින් වැට් ඇති, පැයකට දෙකකට සැරයක් වාහනයක් ධාවතය වන කාර පාරක දුවන බසයක් වැනියයි කිව හැකි ය. අවැසි නම් ඒ බසයට සම්පූර්ණ පාර ම තමන්ගේ මාවත කොට ගත හැකි ය. වෙනත් වාහනයක් නමන් පසු කරන විට හෝ තමන්ට ඉදිරියෙන් එන විට හෝ පමණක් තමන්ට අදාළ වම් පසෙහි අදාළ මාරුග සිමාව පාවිච්චි කළ හැකි ය. රියදුරා දක්ෂ නම් "සිග්සුර්" ගසමින් වුව වාහනය ධාවතය කළ හැකි ය. තද භේල් තැනි තැනිතලා භුමියක් නිසා හාර පාරන්. මදන් ඉවත්ව තණකොල බේමෙහි වුව ගියට වරදක් තැත්. එහෙත් පරිවර්තනයාගේ ගමන රට්ට වඩා දුෂ්කර ය. එය ප්‍රුට් නිශ්චිත ය. එනම්, එල්ලේ ම සමාන ව්‍යුත්‍යේ රේල් පිළි දැකක ගමන් කරන දුම්රියකට ය.

- (i) පරිවර්තන ග්‍රන්ථයක් පිළිබඳව මෙහි දක්වෙන වැරදි මතය කුමක් ද?
- (ii) මෙම තේදයේ ගැමි තැනිතලා ප්‍රදේශයක ධාවතය වන බසයකට සමාන කොට ඇත්තේ කුමක් ද?
- (iii) සාර්ථක පරිවර්තනය ඉතා දුෂ්කර කාරයක යෙදෙන බව කිමට මෙහි යොදා ඇති උපමාව කුමක් ද?
- (iv) අදාළ අවස්ථාව තමන්ට හැඟෙන පරිදි හාවිත කිරීම හා විශුහ කිරීම සපයුවෙන් කළ හැකිසක් මෙහි සඳහන් වන කවර රවතයකුට ද?
- (v) කරතව්යයක් හා ස්වතන්තු යන වවතවල අරුත් පැහැදිලි කරන්න.

(ආ) පහත දැක්වෙන උද්ධිභාය කියවා එහි වවත සංඛ්‍යාව කුණන් එකත් පමණ වන සේ සාරාංශ කොට ලියා එහි අඟ වවත සංඛ්‍යාව ද සඳහන් කරන්න.

පුරාතන සම්භාව්‍ය කිංහල සාහිත්‍යය සියුම් ව හදාරන්නකුට ඉතා පැහැදිලි ව පෙනෙන වැදගත් කරුණක් තම එකිනෙකා පරියා සිරිනි, එකිනෙකා පසු පස නොයන ස්වාධීන රවතා සම්පූදායයන් හා හාජා රිකින් කෙරෙහි මලුන් දක්වා ඇති නොමද පැලකිල්ලයි. හාලක් මූල්‍යලේඛන ජන සම්භාවනාවට පානු වීමට අපේ සම්භාව්‍ය සාහිත්‍යය සමන් වූ තව ද සේතුවන් නම් එයයි. ගුරුල්ගෙශීලින් ගිය මග විදුයක්වීන්නේ හෝ මුළුන් ගිය මග මපුරපාද හිමියන්, ධර්මසේනා හිමියන්, ධර්මක්ෂිත හිමියන් හෝ තොහිර බව එම කානීන් විවේක බුද්ධියෙන් යුතු ව කියවන කළ ඉදුරා දක හැකි ය. එහි ලා මුවුළු ස්වාධීන වූ අත්හදා බැලීමිනි යොදුණු සේ ය.

ගුරුල්ගෙශීලි ම ධර්මප්‍රදිනිකාවෙහි දී එන් රවතා සම්පූදායක් හා හාජා රිකියකුන්, අමාවතුරෙහි දී එක් රවතා සම්පූදායක් හා හාජා රිකියකුන් අනුගමනය කළ අපුරු පැහැදිලි වෙයි. වුදු දහම විස්තු විෂය කොට ගත ධර්මප්‍රදිනිකාව සක්‍රියා ගුරුනොව ලිපු අතර, වුදු සිරින් විස්තු විෂය කොටගත් අමාවතුර පාලි රිකියට අනුගතව දිවිය. පුරාවලි කතුවරයා බණකරා ගෙලිය හාවිතයට ගත් අතර, සද්ධර්මලංකාර කතුවරුන් කරා කිමේ කළුවට උවින වඩාත් ගැමි බිස් වහරන් හාවිත කරමිනි. මේ කානීන් එකින් එක පිළිවෙළින් කියවා ගෙන යන්නකුට එහිලා වූ මේ වෙනස්නාම් මැනාරින් අවබෝධ කොට ගත හැකි ය. මේ කානීන් සම්භාවනා වීමෙහි ලා පායකායාට විවිධස්ථයෙන් කියවිය හැකි මෙම විවිධ වූ හාජාමය වශයෙන් උත්සාහීත වූන් සම්පූදායන්, රිකින් හා ගෙලින් ද වැදගත් වූමේ ය.

03. ද ඇති මාන්‍යාවලින් එකකට අදාළව වවත 300 - 350 අතර වන සේ වත්තරණානුකූලව විස්ත්‍රේෂණාත්මක රවතාවක්

1. සාහිත්‍ය සහ සමාජ සංවර්ධනය.
2. අපරාධ සංස්කෘතිය සහ සමාජ සාරධර්ම
3. සුරුකිය යුතු ලමා ලේඛනය.
4. රට්ක ජනමාධ්‍ය සහ සංවර්ධනදායකත්වය
5. අල්ලය, දුෂ්කරය හා සමාජ ප්‍රගතිය

(4)

(ආ) පහත දැක්වෙන වාක්‍යවල සඳුස් තැන් ඇතොත් නිදේයේ කොට ලියන්න.

- අපි සෞක වන්නේ කානියේ වරිතයන් ගැනත් මුළුන් පත්වන ඉරණම ගැනත් ය.
- අගරදුරුතුමා සැදුහැවතුන් අමතයි.
- කාමරයක මිල අධික නිභා මුළුන් එහි තව්‍යතැන් ගැනීමේ අදහස අන්හරී.
- උපාධි අපේක්ෂකයන් විසි දෙනෙකු නව පාඨමාලාව සඳහා තෝරාගත්තා ලදී.
- සියලු ම ශ්‍රී ලංකිකයන් සමඟ සම්පන්න වේවා.

(ආ) නිවැරදි වාක්‍යයක් නිර්මාණය කිරීම් සඳහා සුදුසු පදන් වරහන් තුළින් තෝරා ලියන්න.

- (ගුරුවරු/ගුරුවරුන්) වැඩි (දෙනෙක්/දෙනෙකු) පොත් කියවති.
- (නායකයෝ/නායකයන්) සමාජයට ආදර්ශයක් (දෙයි/දෙති/දෙනු ලබති).
- (කුම්පරූපයෝ/කුමාරතූපයන්) ලිඹු 'ව්‍යාකරණ විවරණය' දැනුද (ජායකයෝ/ පායකයන්) කියවති.
- (ශ්‍රී ලංකිකයෝ/ශ්‍රී ලංකිකයන්) සියලු දෙනා (සිංහලයන් /සිංහලයෝ) තොවති.
- (සරවිවන්දුයන් / සරවිවන්දුයෝ) සින්දු කියුනවා (මා/මම) අසා තැත.

(ආප) පහත දැක්වෙන වාක්‍ය ක්රමකාරකා වාක්‍යවලට හරවන්න.

- ගායක ගායිකාවෝ රිසිකයන් පිහිටි.
- ලේකම්වරයක් වාර්තාව සහාගත කළාය.
- අනාථ දිරිය ඇගේ සහෙරියන් හඳුනාගත්තාය.
- ගම් වැසියෝ මහත් හරසින් මා පිළිගත්හ.
- හාජාවෝ නව රිතින් බිජි කරති.

05. (ආ) පහත දැක්වෙන වාක්‍යවල තද ගත් අසුරුන් දක්වා ඇති පදවල පුරු විශ්‍රා තර ලියන්න.

- මෙරමා දක් ඉවසිය තොහැකි බොස්සතායෙක් සියලු ලෝකතුන්ට පිහිට වූහ.
- මුළු රටට ම දිපායමානු මහා පුරුෂයකු වූ අතාරිත ධර්මපාලතුමා ජාතික විරෝධී.
- ඡුඩ වර්ණ විකාශය යට්සුසැදී තේඛිකාවට පිටිසි ඇඳුරුතුමාණ් සිදු පිරිස ඇමතුහ.

(ආ) පහත දැක්වෙන යෙදුම්වලට ව්‍යාපෘති සුදුසු තතිපද ලියන්න.

- රා පානයට ලොඳේ වූ
- පුරුහන කාලය පිළිබඳ වූ කොරතුරු
- පතුල නොපෙනෙන තරමට ගැනීරු

(ඉ) පහත දී ඇති වාක්‍යවල කිස්නාතට බැඩි ම ගැලපෙන පදය වරහන තුළ දී ඇති පද අත්‍යුත් තෝරා උය

- යොද කළා කාමියතින් ..... අපුරුව ආස්ථාදයක් ලබයි.
- වහල මකට වැශේන වැඩි බිජ ..... භවිත දෙවයි.
- රටක සංවර්ධනය යතු ..... මෙන් ම සඳාචාර්යාත්මක දුපුණුව බව සම්හරු නොදැනීමි.
- කොට්ටේ පුරුය විවිධ සාහිත්‍යයන්ගෙන් ..... අවබියති.
- අඩි 600 ක් පමණ ඉහළට තැං ඇති සිභිරි පරිවාස ..... හැඩියතින් පුක්ක ය.
- ශ්‍රී ලංකාවේ වාර සිංහාවරය ඩිජිත් මෙරට අගනා හර පද්ධතිය ..... කෙටෙ.
- (සොයික / මුරතිමත් / සහංස්‍යා / පරිපෙශික / දෙපියසි / රිද්මයානුකූල)

(ඇ) තද ගත් අකුරුත් දක්වා ඇති බුනුදේප්ප පදය යොදා වෙනත් අරුකක් දෙනා ලෙස වාක්‍ය බැඩින් කන්නා

- පුර පුදු අහඟේ පායා ඇගි අපුරුව දුටු දිය සිනා පැවා ය.
- මෙශීය කුස යළින් ඉපදිමල ගොඥෙන් එන් කළ යුතු යයි මා පිළියෝ පැවුසුන්.
- වනයේ ගව මුව සේනා සොදුරු දුළුන් මෙති.
- රිය පුත් හඳින් තම ස්විචියා එන බව දක් සුන්බයා පෙර මයට දිවිවේ ය.
- ඡන ජීවිතය සම්බන්ධ වූයේතින් ආදි යු මුද් කොට ගෙන ජනනට නිර්මාණය වී තිබේ.
- නිලිය නු උය ගමනින් ගොඥිකාවට ආවා ය.

